

## ප්‍රතේක අධ්‍යයනය/සිද්ධි අධ්‍යයන පර්යේෂණ

- සෙනැවිරත්න බණ්ඩාර

### හැඳින්වීම

වර්තමානයේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුම උත්පාදනය කරගැනීම (Knowledge Generation) නිරන්තරයෙන් සිදුවේ. මෙම දැනුම උත්පාදනය සිදු කරන්නේ පර්යේෂණ (Research) මගිනි. පර්යේෂකයන් වර්තමානයේ සිදු කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේද මගිනි. මෙම පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද පර්යේෂණ ක්‍රම (Research Methods) ලෙස හඳුන්වයි. පර්යේෂණ ක්‍රම ගණනාවක් පර්යේෂණ කේතුය තුළ දැකිය හැකිය. සියලුම පිළිගත් ක්‍රමවලට දාරුගතික පදනමක් (Philosophical Foundation) තිබෙන අතර විවිධ යාචා ඔස්සේසේ වඩාත් දියුණු වී පිළිගත් ක්‍රමවේද ඒ එක් එක් පර්යේෂණ වර්ග තුළ හඳුනාගත හැකිය. මෙම අධ්‍යයන වාර්තාවෙන් (Review report) විස්තර කරනුයේ පර්යේෂණ ක්‍රම අතරින් ලෝකයේ බහුලව භාවිත ක්‍රමයක් වන ප්‍රතේක (සිද්ධි) අධ්‍යයන පර්යේෂණ ක්‍රමය පිළිබඳවයි.


### පර්යේෂණ ක්‍රම විද්‍යාව - Research Methodology

පර්යේෂණ ක්‍රම විද්‍යාව විෂය කේත්තුයට දිග ඉතිහාසයක් ඇත. වසර සිය ගණනාක් තුළ ක්‍රමයෙන් පරිණාමය වී වර්තමානයේදී ලෝකය පුරාම සියලු රටවල පිළිගත්නා ක්‍රමවේදයක් බව තහවුරු වී ඇත. පර්යේෂණ සාහිත්‍යය (Research Literature) පිළිබඳ විමසීමේදී ලෝකයේ විවිධ ක්‍රමවලට පර්යේෂණ වර්ගීකරණයට ලක්කර ඒ අනුව අධ්‍යයනයක් සිදුකරයි. මේ අනුව පර්යේෂණ වර්ගීකරණ (Research Classification) අතර විශාල විවිධත්වයක් දැකිය හැකිය. මේ ආකාරයට පර්යේෂණ ක්‍රම අතර විවිධත්වයක් දැකිය හැකි වූවද, සමස්තයක් ලෙස ලෝකය පුරාම පර්යේෂකයන් පිළිගත්නා විද්‍යාත්මක පොදු රාමුවක් තුළ මේවා විස්තර කළ හැකි අතර විවිධ නිරණායක මූලික කරගෙන පර්යේෂණ වර්ගීකරණයක් සිදු කර ඇත. එනම්,


- කේෂ්තය අනුව
  - මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක, අධ්‍යාපනික, ඉතිහාසය, දාරුගතික ආදි
- අරමුණු අනුව
  - විස්තර කිරීම, අනාවැකි ඉදිරිපත්කිරීම, හේතු නිර්ණය කිරීම
- ස්ථානය අනුව
  - කේෂ්තය, විද්‍යාගාරය
- ආදේශ කිරීම අනුව
  - ගුද්ධ (Pure), ව්‍යවහාරික (Applied)
- දත්ත රස් කිරීමේ ක්‍රම
  - නිරික්ෂණ, පරීක්ෂණ, ප්‍රශ්නාවලි, සම්මුඛ සාකච්ඡා
- වාර්තාකරණය අනුව
  - සංඛ්‍යා විද්‍යාත්මක, භාෂාත්මක
- සාධක පාලනය අනුව
  - පාලිත, පාලිත තොවන
- වින්තනය අනුව
  - උද්ගාමී, නිගාමී
- දත්තවල ස්වභාවය අනුව
  - ප්‍රමාණාත්මක හා ගුණාත්මක
- සාමාන්‍යකරණය අනුව
  - සාධක සනාථ කිරීම, සාධක ප්‍රතිකෙෂ්ප කිරීම

(රංජිත් කුමාර, 2014)

මිට අමතරව පර්යේෂණ වර්ග කිරීම කිපයක් කිපයක් පහත පරිදි දැක්විය හැකිය.



ලෝකයේ බොහෝ රටවල පහත සඳහන් වර්ගිකරණය අනුව පර්යේෂණ ප්‍රධාන ප්‍රවේශ ක්‍රියකට වර්ගිකරණය කර ඒවා පසුව පර්යේෂණ ක්‍රම කිහිපයක් ඔස්සේ විස්තර කරනු ලැබේ.



රැඟ සටහනෙහි දක්වා ඇති ආකාරයට ප්‍රවේශ අනුව සිදුකරන පර්යේෂණ පිළිබඳ වර්ගිකරණය අද ලෝකයේ බහුලව පර්යේෂකයන් හාවිත කරනු ලබයි. ප්‍රවේශයක් යනු විමර්ශනාත්මක දාෂ්ඨී කොළඹයින් ලෝකය දෙස බලන කවුලුවක් වැනිය. ප්‍රවේශයක් ගොඩනැගෙනුයේ දාරුණික පදනමක් මතයි. ප්‍රවේශයක් තුළ විවිධ න්‍යාය පවතින අතර එම න්‍යාය තුළ විවිධ ක්‍රමවේද ද දැකිය හැකිය. ඒ අනුව ගුණාත්මක හා ප්‍රමාණාත්මක ප්‍රවේශ පර්යේෂණ ලෝකයේ ප්‍රධානම දාෂ්ඨීකොළ දෙකක් ලෙස හැඳින්විය හැකිය. පර්යේෂකයෙකු හට මෙම ප්‍රවේශ දෙකකිම මූලික හරයන් හාවිත කිරීමට අවශ්‍ය නම් මිගු පර්යේෂණ ප්‍රවේශය හාවිත කරයි. මෙම ප්‍රවේශ තුන පිළිබඳව කෙටියෙන් සලකා බලමු.

### ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශය - Quantitative Researches Approach

ප්‍රමාණාත්මක ප්‍රවේශයේ පර්යේෂණවල ලක්ෂණ ඉතා කෙටියෙන් මෙහිදී සලකා බලමු. මෙහිදී පර්යේෂකයා උත්සාහ කරන්නේ කළුපිත (Hypothesis) ගොඩනා ඒවා සත්‍යයදැයි පරික්ෂා කර නිශ්චාලනවලට එළඟීමටයි. මේ සඳහා පර්යේෂකයා රස් කරන්නේ සංඛ්‍යාත්මක (Numerical) දත්තයි. පසුව මෙම දත්ත සංඛ්‍යාත්මක ක්‍රම හාවිතයෙන් විශ්ලේෂණය කරයි. මෙහිදී විව්‍යාලු (Variables) පාලනය කරමින් පර්යේෂණය සිදු කරයි. තවද පර්යේෂකයාගේ

පුද්ගලානුබද්ධ දෙශීම (Subjective Errors) අඩු කර ගැනීමට මෙම පර්යේෂණවලදී නියැදිය පුද්ගලයන්, ස්ථාන ආදිය තෝරා ගැනීමේ අහම් ක්‍රම (Randomization) භාවිත කරයි. පර්යේෂණය ක්‍රිඩ් කළුපිත පරීක්ෂාවන් (Hypothesis testing) මෙන්ම විවිධ සහ සම්බන්ධතා (Correlation) අධ්‍යාපනය සිදු කරයි.

### **ගුණාත්මක පර්යේෂණ ප්‍රවේශය - Qualitative Researches Approach**

මෙම ප්‍රවේශයේ දී සංඛ්‍යාත්මක (Numerical) දත්ත රස් කරන්නේ නැත. දත්ත ලෙස පර්යේෂකයා ලබා ගන්නේ වචන (Uses word), ජායා රුප, විඛියේ පට, හතු පට (Audio recording), ක්ෂේත්‍ර සටහන් (Field notes), පුද්ගලයන්ගේ ප්‍රකාශ ආදියයි. පර්යේෂණය ආරම්භ කරන්නේ ප්‍රධාන පර්යේෂණ ගැටුවකට (Overarching research Question) පිළිතුරු සෙවීමටයි. මෙහිදී කළුපිත ගොඩනැගීමක් සිදු කරන්නේ නැත. සමහර විට දත්ත විශ්ලේෂණයේ දී විවිධ න්‍යායන් භාවිත කරයි.

උද :- ක්‍රියාකාරකම් න්‍යාය (Activity Theory), භූමිගත න්‍යාය<sup>1</sup> (Grounded Theory)

ඉහත වර්ගිකරණය අනුව එක් එක් ප්‍රවේශ තුළ පර්යේෂණ ක්‍රම ගණනාවක් තිබෙන බව පැහැදිලිය. මෙම ලිපියේ අරමුණු වන ප්‍රතොත්‍යක / සිද්ධි අධ්‍යාපන ක්‍රමය පිළිබඳ මිළගට සලකා බලමු.

### **ප්‍රතොත්‍යක / සිද්ධි අධ්‍යාපන පර්යේෂණ ක්‍රමය - Case Study Researches Methods**

පර්යේෂණ ක්‍රම (Research Methods) ආතරින් සිද්ධි අධ්‍යාපන පර්යේෂණ ක්‍රමය ගුණාත්මක පර්යේෂණ ප්‍රවේශයට අයන් බැවින් ගුණාත්මක පර්යේෂණ ප්‍රවේශයේ ඉහත සඳහන් කර ඇති සියලු ලක්ෂණ අයන් වේ.

1. භූමිගත න්‍යාය සමහර පර්යේෂකයන් වෙනම පර්යේෂණ ක්‍රමයක් ලෙස ද විස්තර කරයි.


මෙම පර්යේෂණ ක්‍රමය සමාජවිද්‍යාත්මක, මතොවිද්‍යාත්මක හා අධ්‍යාපන කේෂ්ටයේ බහුලව යොදාගනු ලබයි. මතොවිද්‍යාව සලකන විට මානසික ප්‍රතිකාර කිරීමේදී, රෝගයට හේතු සාධකය සෞයා ගැනීම, රෝගය හා රෝගයට තුළු දුන් කරුණු පිළිබඳව සහ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු සෞයා ගැනීමට මෙම පර්යේෂණ ක්‍රමය යොදාගනු ලබයි. තවද අධ්‍යාපන කේෂ්ටය සලකන විට පාසලේ ගැටුකාරී ගිණුයෙකුගේ එම තත්ත්වයට බලපාන කරුණු අනාවරණය කර ගැනීමට නම් මෙම සිද්ධී අධ්‍යාපන පර්යේෂණ ක්‍රමය ඉතා යෝග්‍ය වේ.

සුවිශේෂ සංසිද්ධියක් එම ස්වාභාවිකව සිදුවන සංදර්භය තුළදීම අධ්‍යාපනය ප්‍රත්‍යාගක අධ්‍යාපනයේදී සිදු කරයි (අැන්චර්සන්, 1998). එමෙන්ම නීල් (2006) ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන් ප්‍රත්‍යාගක අධ්‍යාපන පර්යේෂකයන් නිරික්ෂණය කරන්නේ පුද්ගලයෙකු, පුද්ගල කණ්ඩායමක්, පාසලක්, ප්‍රජාවක්, සංසිද්ධියක් වැනි ඒකකයක් පිළිබඳ හේ එවායේ ගති ලක්ෂණ පිළිබඳවයි. එහිදී ගවේෂණයට ලක්වන්නේ එක් සංසිද්ධියක් ඉතාම ගැටුරින්ය (බණ්ඩාර, 2010).

තවද, ස්ථේලර්ග් ඇතුළු පිරිස (1991) අදහස් දක්වන ආකාරයට මෙම සිද්ධී අධ්‍යාපනය තොහොත් ප්‍රත්‍යාගක අධ්‍යාපනය තොටස් තුනක් යටතේ හඳුනාගත හැකිය. එනම්,

- පුද්ගලයෙකු - An individual Person
- යම් සංසිද්ධියක් - An Event
- යම් ආයතනයක් හේ කණ්ඩායමක් - A Group or an Institution

සිද්ධී අධ්‍යාපනයකදී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ඇති බව සේනාධිර සහ වනසිංහ (2004: 116) පෙන්වා දී ඇත.



මිළුගට ගුණාත්මක හා ප්‍රමාණාත්මක පර්යේෂණවලදී දත්ත රස්කර ගන්නා කුම පිළිබඳව විස්තර කරනු ලැබේ.

සිද්ධි අධ්‍යාපනයේ දත්ත රස්කිරීම

ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක පර්යේෂණවලදී දත්ත රස් කිරීම බහුල වශයෙන් ප්‍රධාන කුම හතරක් මිශ්චේ සිදුකරයි.

- |                           |                         |
|---------------------------|-------------------------|
| 1. තිරික්ෂණය              | - Observation           |
| 2. සම්බුද්ධ සාකච්ඡා       | - Interviews            |
| 3. ලේඛන පරික්ෂාව          | - Documentary Searching |
| 4. ප්‍රශ්නාවලියක් හා විතය | - Questionnaire         |

මෙම කුම කුළින් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට දත්ත රස්කරනු ලබයි.


1. ප්‍රාථමික දත්ත - Primary Data

ප්‍රාථමික දත්ත ලෙස හඳුන්වන්නේ පර්යේෂකයා තමා විසින් ම රස්කර ගන්න දත්තයි (First Hand).

## 2. ද්විතීක දත්ත - Secondary Data

ද්විතීක දත්ත වගයෙන් හඳුන්වන්නේ ලිපි ලේඛන මගින් ලබාගන්නා දත්තයි.

ගුණාත්මක හා ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශ වලදී දත්ත රස් කිරීමේ ක්‍රම රංජිත් කුමාර (2010 :172) පහත ආකාරයට සාර්ථකව ලෙස ඉදිරිපත් කර ඇත.



## ගුණාත්මක දත්ත රස්කිරීම - Gathering Qualitative Data

ගුණාත්මක ප්‍රවේශයේදී රස්කරගන්නා ඉතා වැදගත් ගුණාත්මක දත්ත මගින් සංඛ්‍යා (Content) තුළ සිදුවීමක් සිදුවන්නේ කෙසේද? ඇය දැයි? යන ගැටුවලට පිළිතුරු සොයයි. මෙහිදී නියැදිය විශාල වීම අවශ්‍ය නැත (නමුත් ප්‍රමාණාත්මක ප්‍රවේශයේදී නියැදිය විශාල වන තරමට සත්‍ය ජනගහනයට ආසන්න වූ තරමට පර්යේෂණය සාර්ථක ලෙස සලකයි).

## දත්ත රස්කීරීමේ ක්‍රම

පරුදෝෂකයන් ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත රස්කර ගැනීම සඳහා ප්‍රධාන ක්‍රම හතරක් හාටිත කරනු ලබයි.

- ප්‍රශ්නාවලි මගින් දත්ත රස්කීරීම - Questionnaire
- නිරික්ෂණ මගින් දත්ත රස්කීරීම - Observation
- සම්මුඛ සාකච්ඡා මගින් දත්ත රස්කීරීම - Interviews
- ලේඛන පරික්ෂාව මගින් දත්ත රස්කීරීම - Documentary Searching

ගුණාත්මක පරුදෝෂණවලදී ස්වභාවික තත්ත්ව යටතේ දී (Natural Setting) දත්ත ලබා ගන්නා නිසාවෙන් සහ දත්ත ලබා ගනු ලබන්නේ සම්මුඛ සාකච්ඡා, නිරික්ෂණ හා ලේඛනගත පරික්ෂාව මගින් ගුණාත්මක පරුදෝෂණ සමාජීයවිද්‍යා (Social Sciences) කෙළේතුයේ පරුදෝෂණ සඳහා හාටිත කරයි. තවද, ගුණාත්මක පරුදෝෂණ යටතේ බහුව සිදු කරනුයේ මානව වර්යාව අවබෝධ කර ගැනීම හා එම වර්යාවන්ට හේතුවන කරුණු පිළිබඳ අධ්‍යයනය සි.

ඉහත ක්‍රම අතරින් ප්‍රශ්නාවලියක් මගින් දත්ත රස් කිරීම යෝගා වන්නේ ප්‍රමාණාත්මක ප්‍රවේශයේ පරුදෝෂණ සඳහාය. ඉතිරි ක්‍රම තුන ප්‍රධාන වශයෙන් ගුණාත්මක ප්‍රවේශයේ පරුදෝෂණ වලදී දත්ත රස් කිරීමට යොදා ගනු ලබයි. මීලගට එම ක්‍රම හා එක් එක් ක්‍රමයේ දී දත්ත රස් කිරීමට යොදා ගන්නා උපකරණ පිළිබඳව සලකා බලමු.

### ❖ නිරික්ෂණය - Observation

නිරික්ෂණයේ දී පරීක්ෂකයා වට්ටිට පරිසරයේ ඇති දේවල් සහ සිදුවන සංසිද්ධිවලට අවධානය යොමු කරයි. එහිදී සංවේදන ලබා ගැනීම පංචින්දියන් මගින් සිදු කරයි. එසේ ලබා ගන්නා නිරික්ෂණ වාර්තා කරනු ලබන අතර වාර්තා කර ගැනීම සඳහා ක්ෂේත්‍ර සටහන් පොත හාටිත කරනු ලබයි. තවද, හඩුපට, වීඩියෝ, කැමරා ආදිය මගින් ලබා ගන්නා නිරික්ෂණ දත්ත ලෙස ගබඩා කර ගත යුතුයි.

පරෝයේකයාම මෙහිදී කළින් සකස් කරගත් (පරෝයේණ අරමුණු අනුව) නිරික්ෂණ පත්‍රිකාවක් (Observation Sheet) හාවිතයෙන් අවශ්‍ය දත්ත තොරා බෙරාගෙන වාර්තා කර ගත හැකිය.

නිරික්ෂණය ප්‍රධාන ආකාර 2 කට සිදු කළ හැකිය.

01. සාප්‍ර නිරික්ෂණය : මෙහිදී පරෝයේකයා අදාළ පරෝයේණ ක්ෂේත්‍රයට ගොස් නිරික්ෂණය කර දත්ත ලබාගෙන වාර්තා කිරීම සිදුවේ.
02. වතු නිරික්ෂණය : මෙහිදී පරෝයේකයා ක්ෂේත්‍රයට ගොස් ක්ෂේත්‍රයේ දී අන් අයට නොදැනෙන ලෙස නිරික්ෂණය කර දත්ත ලබා ගති. මේ සඳහා නවීන තාක්ෂණය ද යොදා ගත හැකිය. උදා:- සැශ්‍රේච් සිට රුපගත කිරීම, ගබඳ පරිගත කර ගැනීම, රහස් කැමරා (CCTV) මගින් නිරික්ෂණය කර දත්ත රස් කිරීම.

තව ද නිරික්ෂණ ආකාර 2 කට විස්තර කළ හැකිය.

## 1. සහභාගිත්ව නිරික්ෂණය - Participative Observation

මෙහිදී පරෝයේණ ක්ෂේත්‍රයේ සිටින අන් අය පරිදීම කාර්යයේ නිරත වෙමින් නිරික්ෂණය කර දත්ත වාර්තා කර ගැනීම සිදුවේ. උදා:- පාසලක් නිරික්ෂණය කරන්නේ නම් එම පාසලේ ගුරුවරයෙකු ලෙස (අදාළ නිල අවසරය ලබා ගෙන පරෝයේණ කාලය තුළදී එම පාසලේම ගුරුවරයෙකු ලෙස වැඩ කරන බව/පත්වීමක් ලද බව හගවා) සේවය කරමින් දත්ත රස් කරයි.

## 2. සහභාගිත්ව නොවන නිරික්ෂණය (Non-Participative Observation)

මෙහිදී පරෝයේකයා ක්ෂේත්‍රය තුළ සේවකයෙකු/ නිලධාරීයෙකු ලෙස කටයුතු නොකර නිරික්ෂණය කර දත්ත ලබා ගැනීම සිදු කරයි.

## සම්මුඛ සාකච්ඡා - Interviews

දත්ත රස් කිරීමේ ගිල්ප ක්‍රමයක් ලෙස පුද්ගලයින් හමුවේ සම්මුඛ සාකච්ඡා පවත්වා දත්ත රස් කිරීම මෙහිදී සිදු කරයි. සම්මුඛ සාකච්ඡා තුළින් පර්යේෂකයාට ගැශ්‍රුරු, සත්‍ය තොරතුරු සංප්‍රවම ලබා ගැනීමේ හැකියාව ඇත. සම්මුඛ සාකච්ඡා සඳහා පුද්ගලයන්, සේරියානා, දිනය, වේලාව, සහභාගිවන්නන්, තීරණය කර ගත යුතුය. සම්මුඛ සාකච්ඡාව සඳහා සුදුසු ප්‍රශ්න සහිත නියමාවලියක් (Interview Schedule) කළින් සකස් කර ගත යුතුය. මෙම ප්‍රශ්න අඩංගු නියමාවලිය සම්මුඛ සාකච්ඡාවලදී දත්ත රස් කිරීමේ උපකරණය සි.

යොදා ගන්නා ප්‍රශ්නවල ස්වභාවය අනුව සම්මුඛ සාකච්ඡා නියමාවලි වර්ග දෙකකි.

### 01. වුළුහගත නියමාවලිය - Structured Interview Schedule

මෙහිදී අසනු ලබන්නේ ප්‍රශ්න සංඛෝත ප්‍රශ්නය (Close Ended Questions). එනම් ඔව්/නැත, කැමති/අකමති හෝ කෙටි පිළිතුරු සහිතයි.

### 02. වුළුහගත නොවන නියමාවලි - Non-Structured Interview Schedule

මෙහිදී අඩංගු වන්නේ විවෘත පිළිතුරු ලැබෙන ප්‍රශ්නය (Open Ended Questions). මෙහිදී පර්යේෂකයා සහභාගි වන්නන්ගෙන් විස්තරාත්මකව ප්‍රශ්න අසනු ලබයි. සමහර විට පැහැදිලි කර ගැනීම අවශ්‍යතාව නියමාවලියේ සඳහන් නොවන ප්‍රශ්න අසා තවදුරටත් ගැහුරින් තොරතුරු ලබා ගත හැකිය.

### ලේඛන පරීක්ෂාව - Documentary Searching

පර්යේෂකයා විසින් පර්යේෂණයේ අරමුණුවලට අදාළ දත්ත ගුණාත්මක දත්ත රස් කිරීමේ කුමවේදයකි. මෙහිදී අදාළ ක්ෂේත්‍රයේ දී ලිපි ලේඛන පරීක්ෂා කර බලා අදාළ දත්ත වාර්තා කරගනු ලබයි. විශේෂයෙන් පර්යේෂණවලදී භාවිත කරන්නේ වාර්තාගත ලේඛන,

වකුලේඛ, අණපනත්, නාම ලේඛන, ලොග් සටහන් පොත්, සම්මුති, පුවමාරු ලිපි වැනි දේවල්ය.

### ගුණාත්මක දත්ත විශ්ලේෂණය - Documentary Analyzing

ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශයේදී ලබා ගන්නේ සංඛ්‍යාත්මක දත්ත වන අතර ඒවා සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රම හා පරිගණක මඟුකාංග හාවිත කර විශ්ලේෂණය කළ හැකිය. නමුත් ගුණාත්මක පර්යේෂණ වලදී රු ස්කර ගන්නා ලද දත්ත මුළුන්ම පිරිපහද (Refine) කර අනවශ්‍ය දත්ත ඉවත් කර බොහෝවේ පර්යේෂකයා විසින් විශ්ලේෂණය කරනු ලබයි.

ගුණාත්මක දත්ත විශ්ලේෂණය ප්‍රමාණාත්මක දත්ත විශ්ලේෂණයට වඩා තරමක් සංකීරණ හා අපහසු කාර්යයකි (Categorize). දත්ත බෙතනය (Coding) කර ඒවා වර්ග කර රටා හඳුනාගෙන විශ්ලේෂණය කරනු ලබයි. දත්තවල වලංගුතාව පවත්වා ගැනීම සඳහා ත්‍රිකෝෂකරණය (Triangulation) කිරීමට ද පර්යේෂකයා විසින් සිදු කරනු ලබයි. අවසානයේ දත්ත විශ්ලේෂණයෙන් පසුව නිගමනවලට එළඹීම සිදු කරයි.

### සමාලෝචනය

මෙම ලිපියේ අරමුණු වන්නේ ප්‍රත්‍යාගක/සිද්ධි අධ්‍යාපනය (Case Study) පර්යේෂණ ක්‍රමය පිළිබඳ විමර්ශනය කිරීමටයි. මුළුන්ම ගුණාත්මක, ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශය පිළිබඳව හඳුන්වා දෙනු ලබන අතර පසුව පර්යේෂණ ක්‍රම පිළිබඳ ලොව බහුලව හාවිත වන වර්ගිකරණය අනුව කෙටියෙන් විස්තර කර ඇත. පසුව ප්‍රත්‍යාගක/සිද්ධි අධ්‍යාපනය පර්යේෂණ ක්‍රමය පිළිබඳ සංක්‍රීත්‍ය ව විස්තර කර එහි වැදගත්කම සාකච්ඡා කර ගුණාත්මක දත්ත රස් කිරීමේ ක්‍රම පිළිබඳ කෙටියෙන් හඳුන්වා දී ඇත. පසුව ප්‍රත්‍යාගක අධ්‍යාපනයට යොදා ගන්නා දත්ත රස් කිරීමේ ක්‍රම සහ දත්ත රස් කිරීමේ උපකරණ පිළිබඳ අවධානය යොමු කරන ලදී.

### ආම්‍රිත ග්‍රන්ථනාමාවලිය

- පලිහක්කාර, එච්. (1998). අධ්‍යාපන පර්යේෂණකරණයට අත්වැලක්. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
- පිතිකහන, ජේ. (2012). සමාජ පර්යේෂණ කුම. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
- වනසිංහබෑ. එම්. එස්. (2005). සාර්ථක පර්යේෂණයක් සඳහා නියැදිකරණය. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
- සේනාධිර. එස් සහ වනසිංහ. එස්. (2004). පර්යේෂණ කුමවේදය. කොළඹ: ඇස්. ගොඩගේ සහ සමාගම.
- Anderson, G. (1998). **Fundamentals of Education Research.** Philadelphia, Pennsylvania, Routledge Falmer, Tylor Francis Inc.
- BandaraB.M.S(2010).**SchoolBasedTeacherDevelopmentPrograms in Sri Lanka**, Deakin University PhD Thesis, Melbourne.
- Nicholson, P.S.(2001). **ExploringPedagogicalContentKnowledge;** Understanding of Gravity. Melbourne : Monash University.
- Neill,J.(2006).**AnalysisofProfessionalLiteratureClass6:**Qualitative Research 1.
- Ranjith Kumar. (2014). **Research Methodology.** New Delhi: SAGE Publication, India Pvt Ltd,  
<http://Wilderdom.com/OEcourses/PROFLIT/Class6Qualitative1.htm>